

සියලු ම හිමිකම් ඇවිරිණි/
முழுப் பதிப்புரிமையுடையது/
All Rights Reserved]

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව / இலங்கைப் பரீட்சைத் திணைக்களம் / Department of Examinations, Sri Lanka

NEW

2562 - මූලික පිරිවෙන් අවසාන විභාගය - 2018 දෙසැම්බර්
(නව නිර්දේශය)

09 S I, II

පැ කුණයි

2018.12.29 / 12.30 - 15.40

(09) සෞඛ්‍ය විද්‍යාව - I, II

අමතර කියවීම් කාලය - මිනිත්තු 10 යි.

අමතර කියවීම් කාලය ප්‍රශ්න පත්‍රය කියවා ප්‍රශ්න තෝරා ගැනීමටත් පිළිතුරු ලිවීමේ දී ප්‍රමුඛත්වය දෙන ප්‍රශ්න සංවිධානය කර ගැනීමටත් යොදාගන්න.

සෞඛ්‍ය විද්‍යාව - I පත්‍රය


සැලකිය යුතුයි :

- * ප්‍රශ්න සියල්ලට ම පිළිතුරු සපයන්න. මෙම ප්‍රශ්න පත්‍රය සඳහා ලකුණු 40 ක් ලැබේ.
- * අංක 1 සිට 40 තෙක් ප්‍රශ්නවල දී ඇති (1), (2), (3), (4) යන පිළිතුරුවලින් නිවැරදි හෝ වඩාත් ගැළපෙන හෝ පිළිතුර තෝරන්න.
- * ඔබට සැපයෙන පිළිතුරු පත්‍රයේ එක් එක් ප්‍රශ්නය සඳහා දී ඇති කව අතුරින්, ඔබ තෝරා ගත් පිළිතුරෙහි අංකයට සැසඳෙන කවය තුළ (X) ලකුණ යොදන්න.
- * එම පිළිතුරු පත්‍රයේ පිටුපස දී ඇති අනෙක් උපදෙස් ද සැලකිල්ලෙන් කියවා, ඒවා ද පිළිපදින්න.

1. ජීවයේ සම්භවය සිදු වූ ආකාරය පිළිබඳව නාසා ආයතනය ඉදිරිපත් කළ අභිනව මතයට සමාන මතයක් ඉදිරිපත් කළේ,

- (1) චාල්ස් ඩාවින් ය.
- (2) ඇරිස්ටෝටල් ය.
- (3) බ්‍රැද්ලර් ජානන් වහන්සේ ය.
- (4) යේසුස් වහන්සේ ය.

2.



ඉහත සටහනේ හිස් කොටුව පිරවීමට වඩාත් සුදුසු වචන වන්නේ,

- (1) 'සූර්ණ පෞරුෂය' යන්න ය.
- (2) 'සෞඛ්‍ය ප්‍රවර්ධනය' යන්න ය.
- (3) 'සූර්ණ සෞඛ්‍යය' යන්න ය.
- (4) 'නිරෝගී බව' යන්න ය.

● නම පිරිවෙන සෞඛ්‍ය ප්‍රවර්ධන පිරිවෙනක් කිරීම සඳහා පිරිවෙනාධිපති ස්වාමීන් වහන්සේ ගෙන ඇති ක්‍රියාමාර්ග කිහිපයක් පහත 'අ', 'ආ', 'ඉ', 'ඊ' සහ 'උ' යන වගන්තිවලින් දැක්වේ. ඒ ඇසුරින් ප්‍රශ්න අංක 3 සිට 5 තෙක් ප්‍රශ්නවල පිළිතුරු සපයන්න.

- (අ) පිරිවෙන තුළ පොලිතින් භාවිතය අවම කිරීම
- (ආ) පිරිවෙන් පන්තිකාමරවලට හා නේවාසිකාගාරයේ කාමරවලට නිසි පරිදි වාතය ලැබෙන සේ කවුළු තැබීම
- (ඉ) සියලු දෙනාට ම පොදු වූ දිනවර්ෂාවක් භාවිත කිරීම
- (ඊ) පිරිවෙන් පිසුන් වෙනුවෙන් සෞඛ්‍ය සායන පැවැත්වීම
- (උ) දායක දායකාවන්ගේ සහභාගිත්වයෙන් පිරිවෙනෙහි මාර්ග එළිපෙහෙළි කිරීම

3. පිරිවෙනාධිපති ස්වාමීන් වහන්සේ විසින් සෞඛ්‍ය ප්‍රවර්ධනය සඳහා ගෙන ඇති ප්‍රතිපත්ති දක්වා ඇති වගන්තිය/වගන්ති වන්නේ,

- (1) 'අ' පමණි.
- (2) 'ඉ' පමණි.
- (3) 'අ' සහ 'ඉ' පමණි.
- (4) 'අ', 'ආ' සහ 'ඊ' පමණි.

4. සෞඛ්‍ය ප්‍රවර්ධනය උදෙසා ප්‍රජා සහභාගිත්වය ලබා ගෙන ඇති බව දක්වන්නේ,
 (1) 'අ' සහ 'ඊ' වගන්තිවලිනි. (2) 'ඉ' සහ 'උ' වගන්තිවලිනි.
 (3) 'ඉ' වගන්තිය මගිනි. (4) 'උ' වගන්තිය මගිනි.
5. පිරිවෙනාධිපති ස්වාමීන් වහන්සේ විසින් සෞඛ්‍ය සේවා ප්‍රතිසංවිධානය සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ගය දක්වා ඇති වගන්තිය,
 (1) 'ආ' ය. (2) 'ඉ' ය. (3) 'ඊ' ය. (4) 'උ' ය.

● වැඩිහිටියකුගේ BMI අගය වයසට එදිරිව සුදුසු ප්‍රස්තාරයක ලකුණු කළ විට, එම ලක්ෂ්‍ය පිහිටන කලාපයේ වර්ණය අනුව පෝෂණ මට්ටම තීරණය වන ආකාරය පහත සටහනෙහි දැක්වේ. ඒ ඇසුරින් ප්‍රශ්න අංක 6 සිට 8 තෙක් ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.

වර්ණය	BMI දර්ශක පරාස
කැඹිලි පාට	18.5 ට අඩු
කොළ පාට	18.5 - 22.9
ලා දම් පාට	23.0 - 26.9
කඳ දම් පාට	27 ට වැඩි

6. A නමැති පුද්ගලයාගේ උසට සරිලන බරක් ඇත. ඔහු අයත් වන්නේ,
 (1) කොළ පැහැති පරාසයට ය. (2) ලා දම් පැහැති පරාසයට ය.
 (3) කඳ දම් පැහැති පරාසයට ය. (4) කැඹිලි පැහැති පරාසයට ය.
7. කැඹිලි පැහැති පරාසයට අයත් B නමැති පුද්ගලයා,
 (1) ස්ථුලතාවෙන් පෙළේ. (2) කෘෂ බවින් යුක්ත ය.
 (3) නිසි බරකින් යුක්ත ය. (4) අධි බරකින් යුක්ත ය.
8. ස්ථුලතාවෙන් පෙළෙන C අයත්වන පරාසයේ වර්ණය,
 (1) ලා දම් පාට ය. (2) කොළ පාට ය. (3) කැඹිලි පාට ය. (4) කඳ දම් පාට ය.
9. පිරිවෙනෙහි ශිෂ්‍ය හික්ෂුන් වහන්සේ නමක් තම ජීවිතයට යහපතක් උදා කර දීමට කටයුතු කරන සියලු දෙනා සමඟ හොඳින් ඇසුරු කරයි. එම තොරතුරු අනුව එම හික්ෂුන් වහන්සේ,
 (1) යහපත් අන්තර් පුද්ගල සබඳතා ඇති කෙනෙකි.
 (2) කරුණාවන්ත කෙනෙකි.
 (3) සිල්වත් කෙනෙකි.
 (4) සැදැහැවත් කෙනෙකි.
- ශිෂ්‍ය හික්ෂුන් වහන්සේ නමකගේ ගුණාංග කිහිපයක් පහත දැක්වේ. ප්‍රශ්න අංක 10 සහ 11 ට පිළිතුරු සැපයීම සඳහා මෙම තොරතුරු උපයෝගී කර ගන්න.
 A - ශරීරය ශිඝ්‍රයෙන් වර්ධනය වේ.
 B - ස්වාධීනව කටයුතු කිරීමට කැමති ය. නිර්මාණශීලී ය.
 C - සමාජශීලී ය.
10. එම ශිෂ්‍ය හික්ෂුන් වහන්සේ පසුවන්නේ,
 (1) කරුණ වියෙහි ය. (2) ළමා වියෙහි ය.
 (3) නව යොවුන් වියෙහි ය. (4) මැදි වියෙහි ය.

11. එම හික්ෂුන් වහන්සේ තුළ දැකිය හැකි මානසික වෙනස්කම් දක්වා ඇති වැකිය/වැකි වන්නේ,
 (1) A පමණි. (2) B පමණි.
 (3) C පමණි. (4) A, B හා C යන සියල්ල ම ය.

● පිරිවෙනෙහි ශිෂ්‍ය හික්ෂුන් වහන්සේලා වෙනුවෙන් පැවති වෛද්‍ය පරීක්ෂණයක දී P, Q, R, S යන හික්ෂුන් වහන්සේලා සිව්දෙනාගේ පෝෂණ උපානා පිළිබඳව අනාවරණය වූ කරුණු කිහිපයක් පහත දැක්වේ. ඒ ඇසුරින් අංක 12 සිට 14 තෙක් ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.

ශිෂ්‍ය හික්ෂුන් වහන්සේ	උපාන පෝෂකය
P	යකඩ
Q	විටමින් A
R	කැල්සියම්
S	අයඩීන්

12. මෙම හික්ෂුන් වහන්සේලාගෙන් ඇස් පෙනීමේ දුර්වලතා පෙන්නුම් ඇත්තේ,
 (1) P හික්ෂුන් වහන්සේ ය. (2) Q හික්ෂුන් වහන්සේ ය.
 (3) R හික්ෂුන් වහන්සේ ය. (4) S හික්ෂුන් වහන්සේ ය.

13. ගලගණ්ඩය/වායු ගෙඩි (Goitre) ඇතැයි අනුමාන කළ හැක්කේ,
 (1) P හික්ෂුන් වහන්සේට ය. (2) Q හික්ෂුන් වහන්සේට ය.
 (3) R හික්ෂුන් වහන්සේට ය. (4) S හික්ෂුන් වහන්සේට ය.

14. නිරක්කයට ලක්විය හැක්කේ,
 (1) P හික්ෂුන් වහන්සේ ය. (2) Q හික්ෂුන් වහන්සේ ය.
 (3) R හික්ෂුන් වහන්සේ ය. (4) S හික්ෂුන් වහන්සේ ය.

15. විවිධ පෝෂ්‍ය පදාර්ථ එක්වර ලබාගත නොහැකි ආහාර වර්ගය මින් කවරක් ද?
 (1) කලවම් පලා මැල්ලුම (2) සුප් වර්ග
 (3) හත් මාළුව (4) කම්බන ලද බතල

16. දූෂිත වූ ආහාර හෝ ජලය පරිභෝජනය කිරීම නිසා බැක්ටීරියාවක් මගින් පැතිරෙන මෙම රෝගයේ ප්‍රධාන ලක්ෂණය වන්නේ දියර තත්ත්වයෙන් මල පිටවීම ය. මෙම රෝග තත්ත්වය,
 (1) පාවනය (Diarhoea) වේ. (2) ඩොංගු වේ.
 (3) නියුමෝනියාව වේ. (4) පණු රෝගයක් වේ.

17. ඩොංගු රෝගය පිළිබඳව පහත දැක්වෙන ප්‍රකාශ සලකන්න.
 A - ඩොංගු රෝගය මර්දනය සඳහා පියවර ගැනීම අප සෑමගේ වගකීමකි.
 B - ඩොංගු රෝගය මර්දනයේ වගකීම සම්පූර්ණයෙන් ම පැවරී ඇත්තේ වෛද්‍යවරුන් හා මහජන සෞඛ්‍ය නිලධාරීන් වෙත ය.
 C - ඩොංගු රෝගය මාරාන්තික විය හැකි ය.

මෙම ප්‍රකාශ අතුරින් ඩොංගු රෝගය සම්බන්ධයෙන් නිවැරදි ප්‍රකාශ වන්නේ,

- (1) A සහ B ය. (2) B සහ C ය.
 (3) A සහ C ය. (4) A, B සහ C යන සියල්ල ම ය.

18. විදුලි සැර වැදීමකට ලක්වී ඇති රෝගියකුට ප්‍රථමාධාර ලබා දීමේ දී ඔබ ප්‍රථමයෙන් ම කළ යුත්තේ,
 (1) රෝගියා සම්බාහනය (Massage) කිරීම ය.
 (2) රෝගියාගේ බිය තුරන් කිරීම ය.
 (3) රෝගියා වහා රෝහල වෙත ගෙන යාම ය.
 (4) ප්‍රධාන ස්විච්චය (Main switch) විසන්ධි කිරීම ය.

19. මිනිසාගේ සිරුරට ඇතුළු වී ඔහුගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය විනාශ කිරීමේ හැකියාවක් ඇති එක්තරා වෛරසයක් නිසා මිනිසා සීමාරහිතව ආසාදනවලට ගොදුරු වීමට ඉඩ ඇත. එම වෛරසය වන්නේ,
- (1) 'ඩෙංගු' වෛරසයයි. (2) 'ඉබෝලා' වෛරසයයි.
 - (3) 'HI' වෛරසයයි. (HIV) (4) 'හර්පිස්' වෛරසයයි.

20. මිනිස් සිරුරේ මූලික තැනුම් ඒකකය වන්නේ,
- (1) සෛලයයි. (2) අවයවයයි. (3) පටකයයි. (4) පද්ධතියයි.

21. මෙම ප්‍රකාශ අතුරෙන් සාවද්‍ය ප්‍රකාශය තෝරන්න.
- (1) බිත්තර කැඩීමට පෙර සේදීම සිදු කරන්නේ බිත්තර කටුවේ සැල්මොනෙල්ලා බැක්ටීරියාව නිෂිය හැකි බැවිනි.
 - (2) ආසාදිතයකුගේ කෙළ, කඳුළු සහ දහදිය මගින් HIV සම්ප්‍රේෂණය විය හැකි ය.
 - (3) වෘක්කවල හෝ මුත්‍රාශයේ කැල්සියම් ඔක්සලේට් ලවණ ස්ඵටික (කැට) බවට පත්වීමෙන් මුත්‍ර ගල් සෑදේ.
 - (4) සම බහිස්සුවා වි ඉන්ද්‍රියයක් ලෙස ක්‍රියා කරන අතර සිරුරේ විශාල ම ඉන්ද්‍රියයයි.

22. පුරුද්දක් ලෙස මත්වතුර හා දුම්පානය කරන පුද්ගලයකු හදිසියේ ම පපුවේ වේදනාවක් ඇතිවීම හේතුවෙන් රෝහල් ගත කරන ලදී. ඔහු හෘද රෝගයකින් පෙළෙන බව වෛද්‍ය මතය විය. එම පුද්ගලයාගේ රෝග තක්කවයට සෘජුව ම සම්බන්ධ වන පද්ධතිය වන්නේ,
- (1) ශ්වසන පද්ධතියයි. (2) ආහාර ජීරණ පද්ධතියයි.
 - (3) රුධිර සංසරණ පද්ධතියයි. (4) ස්නායු පද්ධතියයි.

23. අප මුඛයෙන් ගන්නා ආහාර ගිලීමේ දී ශ්වසන මාර්ගයට පිවිසීම අවහිර කරන්නේ,
- (1) අපිජිත්විකාව මගිනි. (2) ස්වරාලය මගිනි.
 - (3) ග්‍රසනිකාව මගිනි. (4) දිව මගිනි.

● අංක 24 සහ 25 යන ප්‍රශ්නවල හිස්තැන් පිරවීම සඳහා පුදුසු වචන තෝරන්න.

24. ආමාශයේ දී ජීරණය වූ ආහාර අඩංගු කරලය නමින් හැඳින්වේ.
- (1) ආමලසය (2) ආමාශයික යුෂය (3) පිත (4) ආන්ත්‍රික යුෂය

25. ඔක්සිජන් වායුව රහිතව ජීවත් කළ සිදු කෙරෙන ශ්වසන ක්‍රියාවලිය නම් වේ.
- (1) ස්වායු ශ්වසනය (2) නිර්වායු ශ්වසනය
 - (3) ආශ්වාසය (4) ප්‍රශ්වාසය

26. නිරෝගී පරිණත පුද්ගලයකු දිනකට බැහැර කරන මුත්‍ර ප්‍රමාණය දළ වශයෙන්,
- (1) ලීටර 1.5 – 2.0 ක් අතර වේ. (2) ලීටර 2.5 – 3.0 ක් අතර වේ.
 - (3) ලීටර 3.5 – 4.0 ක් අතර වේ. (4) ලීටර 4.5 – 5.0 ක් අතර වේ.

● පහත M, N සහ O යන අක්ෂරවලින් දක්වා ඇති පද්ධති පිළිබඳ විස්තර උපයෝගී කර ගනිමින් අංක 27 සිට 29 තෙක් ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.

M – සංවේදන හා ප්‍රතිචාර සඳහා අදාළ පණිවිඩ හුවමාරුව සිදු කරයි.

N – සෛලවල සිදුවන ජීව ක්‍රියා හේතුවෙන් නිපදවෙන ශරීරයට භාහිර අපද්‍රව්‍ය සිරුරෙන් බැහැර කරයි.

O – සෛලවල ජීව ක්‍රියා සඳහා අවශ්‍ය ඔක්සිජන් වාතයෙන් ලබා ගැනීමත් සෛලවලින් පිට කරන කාබන් ඩයොක්සයිඩ් වාතයට මුදා හැරීමත් සිදු කරයි.

27. ඉහත දක්වා ඇති M, N හා O පද්ධති පිළිවෙලින්,

- (1) ඛනිජප්‍රාචී පද්ධතිය, ස්නායු පද්ධතිය සහ ශ්වසන පද්ධතිය වේ.
- (2) ස්නායු පද්ධතිය, ඛනිජප්‍රාචී පද්ධතිය සහ ශ්වසන පද්ධතිය වේ.
- (3) ශ්වසන පද්ධතිය, ස්නායු පද්ධතිය සහ ඛනිජප්‍රාචී පද්ධතිය වේ.
- (4) ස්නායු පද්ධතිය, ශ්වසන පද්ධතිය සහ ඛනිජප්‍රාචී පද්ධතිය වේ.


28. අංශභාගය හා ක්ෂය රෝගය මගින් සෘජුව ම බලපෑම් ඇති කරන පද්ධති පිළිවෙලින් දැක්වෙන ඉංග්‍රීසි අක්ෂර වන්නේ,

- (1) M සහ N ය. (2) N සහ O ය. (3) M සහ O ය. (4) O සහ M ය.

29. O පද්ධතිය ආශ්‍රිත රෝගයක් වන්නේ පහත සඳහන් කවරක් ද?

- (1) දියවැඩියාව (2) අපස්මාරය (මීමැස්මොරය)
- (3) ත්‍රොම්බෝසිස් (4) නියුමෝනියාව

● රුධිර පාරවිලයනයේ දී රුධිර ගණ ගැලපීම පිළිබඳ පහත දක්වා ඇති සටහන උපයෝගී කොටගෙන ප්‍රශ්න අංක 30 සහ 31 ට පිළිතුරු සපයන්න.



30. සර්ව දායකයා ලෙස හැඳින්විය හැකි පුද්ගලයාගේ රුධිරය අයත් වන රුධිර ගණය,

- (1) O ය. (2) A ය. (3) B ය. (4) AB ය.

31. සර්ව ප්‍රතිග්‍රාහකයා වන්නේ කුමන ගණයේ රුධිරය ඇති පුද්ගලයා ද?

- (1) O (2) AB (3) A (4) B

32. ස්වාමීන් වහන්සේ තමකගේ ධර්ම දේශනයකට මම සහභාගී වූයෙමි. මේ අවස්ථාවේ දී සංවේදී ඉන්ද්‍රියයක් ලෙස ක්‍රියා කළ කතෙහි සංවේදනය වූයේ,

- (1) ස්වාමීන් වහන්සේගේ මුඛින් නිකුත් වූ හඬ ය.
- (2) ධර්ම දේශනය ඇසීම ය.
- (3) ධර්ම දේශනය අගය කිරීම ය.
- (4) ධර්ම දේශනය පිළිබඳව සාකච්ඡා කිරීම ය.

33. ප්‍රතිශක්තිකරණය සඳහා උපන් විගස ම නවජයාට ලබා දෙන්නේ,

- (1) BCG එන්නත ය. (2) MMR එන්නත ය. (3) JE එන්නත ය. (4) ත්‍රිත්ව එන්නත ය.

34. දේශීය වෛද්‍ය ක්‍රමයේ මුල් තැන දෙනු ලබන්නේ,

- (1) රෝග පිළිබඳව දැනුවත් වීමට ය. (2) රෝග හඳුනා ගැනීමට ය.
- (3) රෝග ප්‍රතිකාරයට ය. (4) රෝග නිවාරණයට ය.

35. ශරීරයකු සඳහා අංග සම්පූර්ණ ආහාරයක් උබා ගත යුතු බවට ආයුර්වේද වෛද්‍යවරයා විසින් උපදෙස් දෙන ලදී. ඒ අනුව ඔහු ගත යුත්තේ,

- (1) පස්ගෝරස අඩංගු ආහාරයකි. (2) ඡවි රසයෙන් යුත් ආහාරයකි.
- (3) තැවුම් බවින් යුත් ආහාරයකි. (4) සරල ආහාරයකි.

36. ආයුර්වේදයට අනුව නිරෝගී බව උදෙසා ආහාර පරිභෝජනයේ දී 'යෝග්‍ය කාලය' යනුවෙන් දැක්වෙන්නේ,

- (1) කුසගින්න දැනෙන අවස්ථාවේ දී ආහාර ගැනීම ය.
- (2) කුසගින්න දැනී පැය 1/2 කට පසු ආහාර ගැනීම ය.
- (3) කුසගින්න දැනී පැයකට පසු ආහාර ගැනීම ය.
- (4) කුසගින්න දැනීමට ප්‍රථම ආහාර ගැනීම ය.

37. අභිචාරාත්මක ප්‍රතිකාර විධි වර්ගයක් නොවන්නේ,

- (1) පිරිත් කීම ය. (2) බලිකොවිල් ය. (3) ශාන්තිකර්ම ය. (4) භාවනාව ය.

38. සුෂ්‍රමිතාව අනතුරකට භාජනය වූයේ යැයි සැක කරන රෝගියකු වහා රෝහල වෙත ගෙන යා යුත්තේ,

- (1) පුටුවක හිඳවා ගෙන ය.
- (2) වැකිර සිටින ඉරිසව්වෙන්, තිදෙනෙකු විසින් ඔසවා ගෙන ය.
- (3) ආරක්ෂිතව ලෑල්ලක් මත තබා ගෙන ය.
- (4) පුද්ගලයකුගේ කර මත තබා ගෙන ය.

● පහත සඳහන් A, B, C සහ D යන සිද්ධි යුගල අධ්‍යයනය කර ප්‍රශ්න අංක 39 සහ 40 ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.

- A - (i) මත්ද්‍රව්‍ය, මත්වතුර භාවිත කර රිය පැදවීමෙන් වැළකී සිටීම
(ii) මහාමාර්ගයේ අනතුරු ඇති වීම
- B - (i) ලුහු, සීනි සහ මේද අධික ආහාර පරිභෝජනය අවම කිරීම
(ii) බෝ නොවන රෝග වැළඳීමේ අවදානම ඇති වීම
- C - (i) තයිරොක්සින් නිපදවීම සඳහා ප්‍රමාණවත් පරිදි අයඩින් නොලැබීම
(ii) තයිරොයිඩ් ග්‍රන්ථියේ විශාල වීම (ඉදිමීම)
- D - (i) හිමොෆිලියා රෝග තත්ත්වය ඇති වීම
(ii) නාසයෙන් ලේ ගැලීම

39. පළමුවැන්නේ වැඩි වීම දෙවැන්නේ වැඩි වීම කෙරෙහි බලපාන සිද්ධි යුගල වන්නේ,

- (1) A සහ B ය. (2) A සහ C ය. (3) B සහ D ය. (4) C සහ D ය.

40. පළමුවැන්නේ වැඩි වීම දෙවැන්නේ අඩු වීම කෙරෙහි බලපාන සිද්ධි යුගල වන්නේ,

- (1) A සහ B ය. (2) A සහ D ය. (3) B සහ C ය. (4) C සහ D ය.

(ලකුණු 01 x 40 = 40 යි)

* *